



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක : 2477424, 2477423, 2477418
 ෆැක්ස් : 2346257, 2477739
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය www.cbsl.gov.lk

ප්‍රතිපත්ති නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2019.12.12

ශ්‍රී ලංකා මහ බැංකුව සිය දොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව පවත්වයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන එහි ප්‍රධාන සමුළුවක් වන දොළොස්වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව 2019 වසරේ දෙසැම්බර් මස 09 වැනි දින ජෝන් එක්ස්ටර් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීය. මෙම සමුළුව, විවිධ විෂය පරාසයන්ට අයත් පර්යේෂකයන් සඳහා තම අදහස් සහ අත්දැකීම් ඉදිරිපත් කිරීම සඳහා සංසදයක් සකස් කර දෙන අතරම, මෑතකාලීන විවිධ සාර්ව ආර්ථික ප්‍රතිපත්තිමය ගැටලු පිළිබඳ ප්‍රායෝගික සහ සෛද්ධාන්තික පර්යේෂණ සිදු කිරීම දිරි ගැන්වීම අරමුණු කර ගනිමින් පවත්වනු ලබයි.

සමුළුවේ සමාරම්භක දේශනය සිදු කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාත්‍ය ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලොව පුරා මහ බැංකු සහ ප්‍රතිපත්ති සම්පාදකයන් මුහුණ පාන විවිධ වූ ගෝලීය සහ දේශීය අභියෝගනා සාකච්ඡා කළ අතර සාර්ව ආර්ථික හා මූල්‍ය අංශයේ ස්ථායීතාව වඩාත් තහවුරු කිරීම සඳහා මෙම වර්ධනයන්ට අනුවර්තනය වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. එමෙන්ම, ශ්‍රී ලංකාව මුහුණ පාන සාර්ව ආර්ථික ගැටලු පිළිබඳවද ප්‍රතිපත්ති සම්පාදකයින් හට කාලෝචිත ලෙස හිතකර සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සහායක් ලෙස අඛණ්ඩ පර්යේෂණ කිරීමේ අවශ්‍යතාවද අධිපතිවරයා අවධාරණය කළේය.

මෙම වසරේ සමුළුවෙහි ප්‍රධාන දේශකයන් වශයෙන් ප්‍රවීණ ජාත්‍යන්තර ආර්ථික විද්‍යාඥයින් දෙදෙනෙකු වන, කියෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරියක් මෙන්ම ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ බාහිර විද්‍යාර්ථියෙකු ලෙස කටයුතු කරන සහ ජපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන මහාචාර්ය සයුරි ශිරායි (Prof. Sayuri Shirai) මහත්මිය සහ ප්‍රංශ මහ බැංකුවේ ගරු අධ්‍යක්ෂ ජනරාල් සහ එහි හිටපු ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ, මාර්ක් ඔලිවියර් ස්ට්‍රොස් කාන් (Mr. Marc-Olivier Strauss-Kahn) මහතා සහභාගී වූහ. සමුළුව අමතමින් “මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති සහ අභියෝග” (Recent Monetary Policy Issues and Challenges) යන මූලයන් සිදු කළ මහාචාර්ය සයුරි ශිරායි මහත්මියගේ දේශනයේදී, නැගී එන වෙළඳපොළ ආර්ථිකයන් මුහුණදෙන නිදහස් ප්‍රාග්ධන සංවලනය, ස්වායක්ත මුදල් ප්‍රතිපත්තිය හා ස්ථාවර විනිමය අනුපාතික යන එකවර සාක්ෂාත් කරගත නොහැකි ජාත්‍යන්තර මූල්‍ය ගැටළු ත්‍රිත්වය (International Finance Trilemma) සහ පහළ උද්ධමනය හා දියුණු ආර්ථිකවල නව මුදල් ප්‍රතිපත්ති රාමු ආදී කරුණු ඉස්මතු කරන ලදී. මාක් ඔලිවියර් ස්ට්‍රොස් කාන් මහතා “මහ බැංකුකරණය: පර්යේෂණ වෙතින් ආර්ථික/මූල්‍ය සාක්ෂරතාව වෙත” (Central Banking: from Research to Economic/Financial Literacy) යන මාතෘකාව යටතේ කළ ඔහුගේ දේශනයේදී, පර්යේෂණ සහ ආර්ථික හා මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීමේදී මහ බැංකුව සතු කාර්යභාරය පිළිබඳව ඉස්මතු කළ අතර ප්‍රංශ මහ බැංකුවේ අත්දැකීම්ද හුවමාරු කරගත්තේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධ්‍යක්ෂවරු වන කේ එම් එම් සිරිවර්ධන මහතා සහ ටී එම් ජේ වයි පී ප්‍රනාන්දු මහත්මිය සමුළුවේ තාක්ෂණික සැසි වාර දෙකෙහි මූලසුන හොබවනු ලැබූහ. ක්‍රමවත් ඇගයීම් ක්‍රියාවලියක් (Double-blind review process) තුළින් තෝරාගත් මුදල් ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයෝජන, එලදායීතාවය සහ බදුකරණය ඇතුළු කාලීන මාතෘකා යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් පැමිණ සිටි පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරන ලද පර්යේෂණ පත්‍රිකා හතක් මෙහිදී ඉදිරිපත් කරන ලදී. විශිෂ්ටතම පර්යේෂණ පත්‍රිකාව සඳහා වන ආචාර්ය ඩී එස් විජේසිංහ අනුස්මරණ සම්මානය ශ්‍රී ලංකා මහ බැංකුවේ මායන්ඩි කේසවරාජා මහතා විසින් ඉදිරිපත් කරන ලද “Monetary Policy and Inflation-Output Variability in Developing Economies: Lessons from Sri Lanka” යන පර්යේෂණ පත්‍රිකාව විසින් හිමි කරගනු ලැබිණි.

දොළොස්වන ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ ඡායාරූප කිහිපයක්



ඉදිරි පෙළ වමේ සිට: ආචාර්ය පී කේ ජී හරිශ්චන්ද්‍ර මහතා (අතිරේක අධ්‍යක්ෂ, ආර්ථික පර්යේෂණ), මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා (කොළඹ විශ්ව විද්‍යාලය), එච් ඒ කරුණාරත්න මහතා (නියෝජ්‍ය අධ්‍යක්ෂ), මාර්ක් ඔලිවියර් ස්ට්‍රොස් කාන් මහතා (ගරු අධ්‍යක්ෂ ජෙනරාල් සහ නිවසු ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ, ප්‍රංශ මහ බැංකුව), දේශමාත්‍ය ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා (අධ්‍යක්ෂ), මහාචාර්ය සයුර් ශිරාසි මහත්මිය (මහාචාර්ය, කියෝ විශ්ව විද්‍යාලය, බාහිර විද්‍යාර්ථී, ආසියානු සංවර්ධන බැංකු ආයතනය සහ ජපාන මහ බැංකු ප්‍රතිපත්ති මණ්ඩලයේ නිවසු සාමාජික), ආචාර්ය තන්දලාල් වීරසිංහ මහතා (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ), කේ එම් එම් සිරිවර්ධන මහතා (සහකාර අධ්‍යක්ෂ) සහ ආචාර්ය වන්දනාත් අමරසේකර මහතා (අධ්‍යක්ෂ, ආර්ථික පර්යේෂණ)

පසු පෙළ වමේ සිට: කේ කේ සී සිනෙන් කන්නන්ගර මහත්මිය (ශ්‍රී ලංකා මහ බැංකුව), ආචාර්ය සුජීතා ජෙගජීවන් මහත්මිය (ශ්‍රී ලංකා මහ බැංකුව), මායන්ඩි කේසවරාජා මහතා (ශ්‍රී ලංකා මහ බැංකුව), ඩබ් එස් නවින් පෙරේරා මහතා (ශ්‍රී ලංකා මහ බැංකුව), ආචාර්ය අභිනව් නාරායනන් මහතා (ඉන්දීය සංචිත බැංකුව), ආචාර්ය සර්භාන් සෙවික් මහතා (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල), ආචාර්ය සෑම් හක් කාන් ටැන්ග් මහතා (බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය), ලොන්ග් හාසි චෝ මහතා (බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය), නිළිණ සුමුදු කුමාර මහත්මිය (ශ්‍රී ලංකා මහ බැංකුව) සහ ආචාර්ය සර්ගම් ගුප්තා මහත්මිය (සංවර්ධන පර්යේෂණ සඳහා වන ඉන්දීරා ගාන්ධි ආයතනය, ඉන්දියාව)



ශ්‍රී ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ, දේශමාන්‍ය ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සමාරම්භක දේශනය පවත්වමින්



කියෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ බාහිර විද්‍යාර්ථී සහ ජපාන මහ බැංකුවේ ප්‍රතිපත්ති මණ්ඩලයේ හිටපු සාමාජික මහාචාර්ය සයුරි ශිරාසි මහත්මිය (වම් පස) සහ ප්‍රංශ මහ බැංකුවේ ගරු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ මාර්ක් ඔලිවියර් ස්ට්‍රෝස් කාන් මහතා (දකුණු පස), අන්තර්ජාතික පර්යේෂණ සමුළුව අමතමින්